

අවසාන වාර පරීක්ෂණය - 2008

11 වන ශ්‍රේණිය

කාලය පැය 01

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය. i

1 සිට 40 දක්වා වූ ප්‍රශ්නවල (1),(2),(3),(4) යන පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න

1) ව්‍යාපාර යන අදහස පැහැදිලි කිරීම සඳහා වඩාත් සුදුසු ප්‍රකාශය කුමක්ද?

1. ආර්ථික සම්පත් උපරිම වාසි ලබාදෙන අවස්ථාවකි
2. ලභය පෙරදැරිකර මුදල් යොදවා කෙරෙන කටයුත්තකි
3. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා කෙරෙන ඕනෑම කටයුත්තකි
4. ආයෝජනයන්ගේ ආර ථික ක්‍රියාවලියේ සංවිධාන අවශ්‍යතාව

2) මිනිස් අවශ්‍යතාවයක් ලෙස හඳුන්වන්නේ

1. පිවිසීම සඳහා මිනිසා විසින් පසුකල යුතු අවස්ථාවක් ලෙසිනි
2. මිනිසා උත්පත්තියෙන් ගෙනෙන සහජ ගති ලක්ෂණයක් ලෙසිනි
3. මූලික තෘප්තියක් ඉටුකරගැනීම සඳහා මිනිසා තුළ ඇති පෙලීමේ ස්වභාවයක් ලෙසිනි
4. මිනිසාගේ මානසික ක්‍රියාකාරීත්වය තුළින් පැන නගින්නක් ලෙසිනි

3) භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා අතට පත් කිරීමේ ක්‍රියාවලිය හැඳින්විය හැක්කේ

1. බෙදාහැරීම වශයෙනි
2. අලෙවිකරණය වශයෙනි
3. හුවමාරුව වශයෙනි
4. සංසරණය වශයෙනි

4) නිර මානක කර මාන්තවලට නිදසුනකි

1. ගොඩනැගිලි කර්මාන්තය
2. විවර කර්මාන්තය
3. කෘෂි කර්මාන්තය
4. දැව ඉරිමේ කර්මාන්තය

5) වෙළඳාම පුළුල්වත්ම එය මැනවින් ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් විවිධ සේවා අවශ්‍ය වේ ඒවා හඳුන්වනු ලබන්නේ

1. වාණිජ්‍ය ලෙසිනි
2. යටිතල පහසුකම් ලෙසිනි
3. උපකාරක සේවා ලෙසිනි
4. උපදේශ සේවා ලෙසිනි

6) භාණ්ඩවලට ස්ථානීය උපයෝගීතාවයක් ලබා දෙන්නේ

1. ප්‍රචාරණය මගිනි
3. පරිවහනය මගිනි
3. රක්ෂණය මගිනි
4. ගබඩාකරණය මගිනි

7) ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමේදී රජයේ උපදේශකය වන්නේ.

1. මහා ගබඩාකරනයයි
2. මුදල් අමාත්‍යාංශයේ ලෙකම්වරයාය
3. මහ බැංකුවයි
4. මුදල් ඇමතිය

8) නිශ්චිත ලාභඅනුපාතයක් තීරණය වී ඇති කොටස් වර්ලගය හැඳින්වෙන්නේ

1. සාමාන්‍ය කොටස් වශයෙනි
2. වරගීය කොටස් වශයෙනි
3. නිදහස් කල භූමි කොටස් වශයෙනි
4. ප්‍රසාද කොටස් වශයෙනි

9) පහත සඳහන් ප්‍රකාශවලින් මුදලේ කාර්යයක් නොවන්නේ

1. ණය ආපසු ගෙවීමේ ක්‍රමයක් වශයෙනි
2. වටිනාකමේ සන්නිදියක් වීම
3. කුඩා ඒකකවලට බෙදිය හැකි වීම
4. විනිමය මාද්‍යක් වීමයි

10) පහත සඳහන් ආයතන අතුරින් පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම කාර්ය භාරයක් ඉටුකරන්නේ

1. සාධාරණ වෙළෙඳ කොමසමයි
2. අභ්‍යන්තර වෙළෙඳාම පිළිබඳ දෙපාර්තමේන්තුවයි
3. ලංකා ප්‍රමිති ආයතනයයි
4. ලංකා රක්ෂණ ආයතනයයි

- 11) ප්‍රචාරණ නියෝජිත ආයතන කාර්ය භාරය මින් කවරේද?
 1. භාණ්ඩ ප්‍රදර්ශනය පිළිබඳව සිල්ලර වෙළෙඳුන්ට උපදෙස් දීම
 2. ව්‍යාපාරිකයන් සඳහා ප්‍රචාරණ කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීම
 3. භාණ්ඩ ඇසුරුම් පිළිබඳව නිෂ්පාදකයින්ට උපදෙස් දීම
 4. විවිධ පාරිභෝගිකයන්ගේ අදහස් තොග වෙළෙන්ඳා හරහා නිෂ්පාදකයින්ට දැනුම්දීම
- 12) කෘතිම භාණ්ඩ හිගය මවා වෙළෙඳපොළේ භාණ්ඩමිල වැඩිකරන බවට බොහෝ චෝදනා එල්ල වනුයේ
 1. ආනයනකරුවා
 2. නිෂ්පාදකයාටය
 3. තොග වෙළෙන්ඳාටය
 4. සිල්ලර වෙළෙන්ඳාටය
- 13) ගබඩාකරණයේදී යොදාගනු ලබන වැදගත් ලියවිලි දෙකක් ඇතුළත් වනුයේ
 1. මිල කියුම හා බින්කාඩ්පත
 2. බින්කාඩ්පත හා තොගපත
 3. ඇණවුම හා මිල කියුම
 4. තොගපත හා ඇණවුම
- 14) ජීවිත රක්ෂණ ඔප්පුවක වාරිකය තිරණය කිරීමේදී සැලකිල්ල යොමු කෙරෙන කරුණු අඩංගු කාණ්ඩය වනුයේ
 1. ඔප්පුවේ වටිනාකමල ස්ත්‍රී පුරුෂ භාවයල කාලය හා රුකියාව
 2. වයසල අවදානමේ ස්වාභාවය ඔප්පුවේ වටිනාකම හා කාලය
 3. සෞඛ්‍යය ල කාලයල අවදානමේ ස්වාභාවය හා වයස
 4. ස්ත්‍රී පුරුෂ භාවය, අවදානමේ ස්වාභාවය, සෞඛ්‍යය හා ඔප්පුවේ වටිනාකම
- 15) අඩු වියදමකින් දීප ව්‍යාප්ත ලෙස භාණ්ඩයක් ප්‍රචාරණයව සුදුසු මාධ්‍යය පහත සඳහන් ඒවා අතුරින් කවරක්ද?
 1. රූපවාහිනිය
 2. ගුවන් වීදුලිය
 3. පුවත්පත
 4. වෙළෙඳ සඟරා
- 16) කළමණාකරණයට අයත් කාර්යයන් ඇතුළත් කාණ්ඩය වන්නේ
 1. භාණ්ඩ මිලට ගැනීම, අලෙවි කිරීමු ලාභය ගණනය කිරීම
 2. සැලසුම්කරණය, සංවිධානය, පාලනය
 3. සැලසුම්කරණය, පාලනය, ලාභය ගණනය කිරීම
 4. පාලනය, අවේකරණය, ලාභය ගණනය කිරීම
- 17) රක්ෂණයේදී භාතිය යථා තත්වයට පත්කිරීමට ප්‍රමාණවත් වන්දියක් පමණක් ගෙවන මූලධර්මය
 - 1 උපරිම විශ්වාසයයි
 - 2 හානි පූරණය
 - 3 අලාභය අවම කරන මූලධර්මය
 - 4 ආදේශනය
- 18) "ඔබේ නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අන්තර්ජාලය හරහා සාප්පු සවාරි යා හැකිය ග මෙම නව වෙළෙඳ ප්‍රවණතාවය හදුන්වන්නේ
 1. විද්‍යුත් වෙළෙඳම
 2. විද්‍යුත් තැපෑල
 3. නිවස ආශ්‍රිත සුපිරි වෙළෙඳ සැල්
 4. විද්‍යුත් මුදල්
- 19) කළමනා කරුවකුගේ කළමනාකරන කටයුත්තක් නොවන්නේ
 1. කාර්යාල සේවකයන්ගේ කාර්ය ඇගයීම
 2. සේවකයාගේ සමාජ පසුබිම අධ්‍යයනය කරන්න
 3. ව්‍යාපාරයේ ඉහළ කළමණාකාරිත්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහයවීම'
 4. තමාට විසඳාගත නොහැකි දේ ඉහළ කළමණාකාරිත්වට යොමුකිරීම'
- 10) පහත සඳහන් ආයතන පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම
- 20) එක් වාණිජ බැංකුවක ඉතිරි කිරීම් ගිණුම්හිමියෙකුට එම බැංකුවේ වෙනත් ශාඛාවකින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් භාවිතා කොට මුදල් ලබාගැනීමට හැකියාවක් සහිතව ගනුදෙනු පරිගණක ගත කරන ලද බැංකු හදුන්වන්නේ,

1. ඒකීය බැංකු ක්‍රමය uni Banking system
2. ඉලෙක්ට්‍රොනික් මුදල් E-Money
3. අන්තර් බැංකුකරණය Inter Banking
4. ප්ලාස්ටික් කාමිකුමය plastic card system

21) දත්ත සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ,

1. දත්තා දෙය සන්නිවේදන කිරීමයි
2. සචන මගින් සන්නිවේදනය කිරීමයි
3. පරිගනක හා ඉලෙක්ට්‍රොනික් ආශ්‍රිතව සන්නිවේදනය කිරීමයි
4. විද්‍යුත් මාර්ග භාමික කොට සන්නිවේදනය කිරීමයි
5. මිද්‍යුත් මාර්ග භාමික කොට සන්නිවේදනය කිරීමයි

22) අරමුණු දෙකක් ඉටුකරන උපයෝගී පොත වන්නේ,

1. මුදල් පොත
2. සුළු මුදල් පොත
3. විකුණුම්පොත
4. පොදු ජ්‍යෙෂ්ඨ

23) ගිණුමක හර පැත්තට වඩා බැර පැත්ත වැළුනවි එම ශේෂය හඳුන්වන්නේ,

1. අතිරික්තය ලෙසය
2. හර ශේෂය ලෙසය
3. බැර ශේෂය ලෙසය
4. උනන්දුව ලෙසය

24) විකුණුම් ජ්‍යෙෂ්ඨ ගනුදෙනු සටහන් කිරීම සඳහා උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලියවිල්ල කුමක්ද?

1. වඩුවරය
2. හරපත
3. ඉන්වොයිසිය
4. බැරපත

25) ව්‍යාපාරික නිකිණි බිනර සමාගම රු. 20 බැගින් භාණ්ඩ ඒකක 100 ක් ලබාගන්නා ලදී, මින් එකක් 50 අත්පිට මුදලටද ඉතිරි 50 ණයටද සිදුවිය. ණයට ගත් ඒවායින් 5ක් ආපසු යවන ලදී

නිකිණිගේ පොත් වල ඇති බිනර සමාගම ගිණුමහි කළ යුතු සටහන කුමක්ද

1. බිනර සමාගම ගිණුම රු. 1000ක් හර කොට එම ගිණුමට 100ක් බැර කිරීමය
2. බිනර සමාගම ගිණුම රු. 200ක් හර කොට එම ගිණුමට 1000ක් බැර කිරීමය
3. බිනර සමාගම ගිණුම රු. 1000ක් බැර කොට එම ගිණුමට 100ක් හර කිරීමය
4. බිනර සමාගම ගිණුම රු. 2000ක් බැර කොට එම ගිණුමට 100ක් හර කිරීමය

26) ගනුදෙනුව පියවීමට නිකිණි බිනර සමාගමට ගෙවීමට ඇති මුදල කොපමණද

- 1 රු. 900
- 2 රු. 1900
- 3 රු. 1000
- 4 රු. 2000

27) නිකිණි සමාගමේ මෙම ගනුදෙනු සටහන් කිරීමට අදාළ වන මූලාශ්‍ර ලියවිලි වන්නේ

- 1 වඩුවරය ඉන්වොයිසිය හරපත
- 2 හරපත බැරපත ඉන්වොයිසිය
- 3 ලදුපත ඉන්වොයිසිය හරපත
- 4 බැරපත ලදුපත ඉන්වොයිසිය

28) වත්කමක් අඩුවී වගකීමක්ද අඩුවන ගනුදෙනුව කුමක්ද?

1. බැංකුවෙන් රු. 500 ක ණයක් ගැනීම
2. රු. 1000ක් ගෙවා බඩු තොගයක් මිලට ගැනීම
3. ණයහිමියකු ට රු. 2000 ක් ගෙවීම
4. වනපාරයේ රු. 10000 ණයක් පුද්ගලික බැංකු ගිණුමෙන් ගෙවීම

29) ඉදිරියට ලැබූ ලාභාංශ ගිණුම අයත් වන්නේ පහත සඳහන් කුමන ගිණුම් වර්ගයටද?

1. වත්කම
2. වගකීම
3. ආදායම්
4. වියදම්

30) ණයගැතියකුගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ චෙක්පතක් අගරු වී ඇත එය ණයගැතියාට යැවීමේදී කළයුතු සටහන කුමක්ද?

- | | | |
|-------------------|---------------------|-----|
| 1.ණයගැති ගිණුම | හර - මුදල් ගිණුම | බැර |
| 2.ණයගැති ගිණුම | හර - බැංකු ගිණුම | බැර |
| 3.ණයගැති ගිණුම | හර- අගරු වෙක් ගිණුම | බැර |
| 4.අගරු වෙක් ගිණුම | හර- බැංකු ගිණුම | බැර |

- 31) පරිගණක දෘඩාංගවලට අයත් නොවන්නේ පහත ඒවායින් කවරක්ද?
1.යතුරු පුවරුව 2.මුද්‍රකය 3.සැකසුම් ඒකකය 4.එක්සෙල්
- 32) ව්‍යාපාරයේ මෝටර් රථ අලුත්වැඩියාව සඳහා වැයවූ රු 5000 පොත්වල සටහන් කර ඇත්තේ මෝටර් රථ ගිණුම හර රු 5000 මුදල් බැර රු 5000 මෙම වැරදි ද්විත්ව සටහන හඳුන්වන්නේ
1.උගනනා දෝෂයකි 2. හිලව් දෝෂයකි
3.මූලධර්ම දෝෂයකි 4.ද්විකරණ දෝෂයකි
- 33) ලාභය පරමාර්ථ කරනොගත් ව්‍යාපාරවල සමුච්ඡිත අරමුදලින් පිළිබිඹු කෙරෙන්නේ
1.ලාභයයි
2.අතිරික්තය එකතු ජිමෙන් ගොඩනැගුණු අරමුදලයි
3.සාමාජික මුදලයි
4.වියදමට වැඩි ආදායමයි
- 34) වෙක්පතක් මගින් ගෙවීම් කළහැකි බැංකු ගිණුම වන්නේ
1.ඉතිරි කිරීමේ ගිණුම 2.ස්ථාවර තැන්පත් ගිණුම
3.බැංකු ගිණුම 4. ජංගම ගිණුම
- 35) දත්ත සන්නිවේදනයට අයත් කාර්යයක් නොවන්නේ
1.දත්ත එක්රැස් කිරීම 2.දත්ත සකස් කිරීම
3.දත්ත සම්ප්‍රේෂණය කිරීම 4.දත්ත භාවිතය
- 36) වර්ෂය අග ඉතිරි බඩු තොගයේ අගය වැඩිවන විට
1.දළ ලාභය අඩුවේ 2.ශුද්ධ ලාභය අඩුවේ
3.විකුණුම් පිරිවැය අඩුවේ 4.විකුණුම් වටිනාකම අඩුවේ
- 37) ව්‍යාපාරයක මූල්‍ය වත්කම් වලින් බාහිර වගකීම් අඩුකළ විට ලැබෙනුයේ
1.ශුද්ධ වත්කම්ය 2. ජංගම වත්කම්ය
3.අයිතිකරුගේ හිමිකමය 4.කාරක ප්‍රාග්ධනය
- 38) කුමන ප්‍රකාශය විකුණුම් පිරිවැය නිරූපනය කරයිද
1 විකුණුම් දළ ලාභය 2 විකුණුම් - ශුද්ධ ලාභය
3 විකුණුම් - දළ ලාභය 4 විකුණුම් - අවසාන තොගය
- 39) අයිතිකරු විසින් ව්‍යාපාරයට යොදවන ලද මුදල් ඔහුගේ පෞද්ගලික මුදලින් වෙන් කර ප්‍රාග්ධනය ලෙස පෙන්නුම් කරයිග මෙයට අදාළ ගිණුම්කරණ සංකල්පය හඳුන්වයි
1 මූල්‍ය ජිනුම් සංකල්පය 2 පිරිවැය සංකල්පය
3 ගැලපුම් සංකල්පය 4 ව්‍යාපාර ඒකක සංකල්පය
- 40) ඉදිරියට ලැබූ ගෙවල් කුලී අයත් වන්නේ
1 ආදායමක් ලෙසය 2 වගකීමක් ලෙසය
3 වත්කමක් ලෙසය 4 ලාභයක් ලෙසය